

BE A FORCE FOR GOOD



බඳවා ගැනීම්
දැන් සිදු කෙරේ

පොලිස් නිලධාරී

පොලිස් නිලධාරියකු නානාකාර වූ අභියෝගාත්මක වූ මෙහෙයන් ඉටු කරයි. පොලිසිය ජීවිත සහ දේපළවල ආරව සැලසීමට, අපරාධකරුවන් සොයා ගැනීමට සහ සිරභාරයට ගැනීමට, සහ ආධාර අවශ්‍ය අයට උපකාර කිරීමට කටයුතු කරයි.

ඔබේ මූලික බඳවා ගැනීමේ පුහුණුවෙන් පසුව, Victoria Police හි ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ලෙස ඔබේ රැකියාව ආරම්භ වෙයි. තනතුරෙහි ස්ථිර කිරීමට පෙර වසර 2ක් සාමාන්‍ය සේවා පොලිස් නිලධාරියකු ලෙස පුහුණුව සහ නිපුණතාව වර්ධනය කර ගැනීමට ඔබට සිදු වෙයි.

සාමාන්‍ය සේවා පොලිස් නිලධාරීන් ඕනෑම වාර්තා කළ හැකි අපරාධයකදී හෝ මහජන අවශ්‍යතාවකදී පළමුවෙන් පැමිණිය යුතු අය වන අතර ඔවුහු දවසේ පැය 24 මත්, සතියේ දින 7මත්, වික්ටෝරියානු ප්‍රජාවට සේවා සපයති.

Victoria Police හි වැඩිමනක් සාමාජිකයෝ සාමාන්‍ය සේවා පොලිස් නිලධාරීන් වශයෙන් කටයුතු කරති. එහෙත්, බොහෝ විශේෂිත තනතුරු ද පවතින අතර ඒ සඳහා වැඩිදුර පුහුණුව සහ අවම තරමින් වසර 2 - 4 දක්වා සාමාන්‍ය සේවා මෙහෙයුම් පළපුරුද්ද අවශ්‍ය වේ.



සාමාන්‍ය සේවා පොලිස් නිලධාරියකු ඉටු කරන සේවාවන් මොනවාද?

සාමාන්‍ය සේවා පොලිස් නිලධාරියකු වශයෙන් ඔබට කළමනාකරණය කරගැනීමට සිදුවිය හැකි අවස්ථා ගණනාවක් පහත දැක්වේ:

- සමාජ-විරෝධී වර්ගවන් වැළකීම
- ප්‍රජා ආරක්‍ෂාවට තර්ජනයක් වන අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීම
- ආරවුල් නිරාකරණය
- හදිසි අනතුරු පරීක්‍ෂා කිරීමට යාම
- අපරාධ පරීක්‍ෂණය
- රථවාහන නීති ක්‍රියාත්මක කිරීම
- මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිත කළ පුද්ගලයන් හා කටයුතු කිරීම
- බරපතල සිද්ධි සහ හදිසි අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම

ඔබ සහභාගී වන බොහෝ සිද්ධීන් සම්බන්ධ ලිඛිත වාර්තාවක් සැපයීමට ඔබට සිදු වේ; ඔබ එක් එක් වැඩිමුරවලදී ඉටුකරන රාජකාරී ඇතුළත් දිනපොතක් වැනි වැඩකටයුතු පෙළගැස්මක් සැකසීමද මීට ඇතුළත්ය. ඔබට අධිකරණ කටයුතු සඳහා ද ලියකියවිලි සැකසීමට සිදු වන අතර ඒ අනුව සාක්‍ෂ්‍ය සැපයීමට අධිකරණයේ පෙනී සිටීමටද සිදු වේ.

මට පොලිස් නිලධාරියකු වීමට සුදුසුකම් තිබේද?

Victoria Police හි පොලිස් නිලධාරියකු ලෙස කටයුතු කිරීමට ඔබ පහත සඳහන් සුදුසුකම් සම්පූර්ණ කළ යුතුය:

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හෝ ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය දැරීම

මනා චරිතයකින් යුක්ත වීම සහ කීර්තිධර පුද්ගලයකු වීම

Victoria Police ය බඳවා ගැනීමේ ක්‍රියාවලිය තුළදී අයදුම්කරුවන්ගේ චරිතය පිළිබඳ පුළුල් ලෙස පරීක්‍ෂා කරයි. Victoria Police චරිත ඉතිහාසය/යටගියාව පිළිබඳ මාර්ගෝපදේශයක් සඳහා <http://www.policecareer.vic.gov.au/police/forms-police> වෙබ් අඩවියට පිවිසෙන්න.

සටහන: ඔබේ යටගියාව ඔබේ අයදුම්පතට බලපානු ඇති බවට සැකයක් ඇත්නම්, අයදුම්පත යොමු කිරීමට පෙර ඔබට ස්වයං අනාවරණ ආකෘති පත්‍රයක් Victoria Police හි බඳවා ගැනීමේ අංශයට ඉදිරිපත් කළ හැකිය. මෙම ආකෘති පත්‍රය <http://www.policecareer.vic.gov.au/police/forms-police> වෙබ් අඩවියෙන් බාගත කරගන්න.

අවම වෛද්‍ය අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුය

මෙම තනතුරෙහි කටයුතු කිරීම සඳහා Victoria Police වෛද්‍ය ප්‍රතිපත්තියට අනුව ඔබ අවම වෛද්‍ය අවශ්‍යතා සම්පූර්ණ කළ තැනැත්තකු වීම අවශ්‍යය. Victoria Police හි වෛද්‍ය අවශ්‍යතා පිළිබඳ වැඩි විස්තර සඳහා <http://www.policecareer.vic.gov.au/police/forms-police> වෙබ් අඩවියට පිවිසෙන්න.

පවතින: වෛද්‍ය තත්වයක් ඔබේ අයදුම්පතට බලපානු ඇති බවට සැකයක් ඇත්නම්, අයදුම්පත යොමු කිරීමට පෙර, ඔබට වෛද්‍ය තත්වයක් පිළිබඳ මූලික පරීක්‍ෂණයක් සඳහා වන ආකෘති පත්‍රයක් Victoria Police හි වෛද්‍ය උපදේශක ඒකකයට යොමු කළ හැකිය. ආකෘති පත්‍රය <http://www.policecareer.vic.gov.au/police/forms-police> වෙබ් අඩවියෙන් බාගත කර ගන්න.

ඉංග්‍රීසියෙන් සන්නිවේදන කටයුතු කිරීමේ ඉහළ නිපුණතාවක් පෙන්වීම

අයදුම්කරුවකු වශයෙන් ඔබ සතුව තිබිය යුතු මූලික හැකියාවක් වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් මනාව සන්නිවේදන කටයුතු කිරීමේ හැකියාවයි. මෙයින් අදහස් වන්නේ මෙහෙයුම් කටයුතුවලදී රාජකාරී වඩා කාර්යක්‍ෂම ලෙස ඉටුකිරීමට අවශ්‍ය මට්ටමෙන් කියවීමට, ලිවීමට, ඇසීමට මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කිරීමට හැකි වීමයි.

සටහන: Victoria Police ය යම් ප්‍රජා සාමාජිකයකුට ඔවුන්ගේ මව් බසින් කතා කළ හැකි ද්විභාෂික සන්නිවේදන හැකියාව සහිත අයදුම්කරුවන් පිළිබඳව ද විශේෂ උනන්දුවක් දක්වයි.

වයස අවුරුදු 21 ට අඩුනම්, අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සහතික ඉදිරිපත් කිරීම

පොලිස් නිලධාරී තනතුර සඳහා අයදුම් කිරීමට ඔබට වයස අවුරුදු 18 ක් විය යුතුය. ඔබ වයසින් අවුරුදු 21 ට වඩා අඩු නම්, අයදුම් කිරීමට පෙර ඔබ Victorian Certificate of Education (VCE), ජ්‍යෙෂ්ඨ තලයේ Victorian Certificate of Applied Learning (VCAL) හෝ ඊට සමාන විභාගයක් සමත් වී තිබිය යුතුය.

වික්ටෝරියානු රියදුරු බලපත්‍රය දැරීම

අයදුම් කරන අවස්ථාව වන විට ඔබට වර්තමාන වික්ටෝරියානු රියදුරු බලපත්‍රය (මැනුවල් හෝ ඔටෝමැටික් දෙකම පිළිගැනේ) තිබිය යුතුය.

පොලිස් නිලධාරියකු වීමට අයදුම් කිරීමට පෙර මගේ අවධානයට යොමු විය යුතු වැදගත් තොරතුරු මොනවාද?

- Victoria Police ට සතියේ දින 7 මත් දවසේ පැය 24 මත් වික්ටෝරියානු ප්‍රජාවෙහි අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා විවිධ සේවා මුරවල ඔබ දෙසනියකට පැය 80 ක් වැඩ කරනු ඇත.
- ඔබේ රැකියාව ආරම්භක සමයේදී ඔබට වික්ටෝරියානු ප්‍රාන්තය තුළ Victoria Police තීරණය කරනු ලබන ඕනෑම ස්ථානයක රාජකාරී කිරීමට සිදු වනු ඇත.
- ඔබට අර්බුදකාරී වාතාවරණයන්ට මුහුණ පෑමට, දරුණු අපරාධකරුවන්ට මුහුණ දීමට මෙන්ම මන්දව්‍ය සහ මත්පැන් භාවිත කළ පුද්ගලයන් හා ගනුදෙනු කිරීමට සිදු වනු ඇත.
- ප්‍රාන්තයේ නීතිය අනුව කටයුතු කිරීම සඳහා ඔබේ පෞද්ගලික, ආගමික සහ දේශපාලනික මතවාදයන් පසෙක තැබීමට ඔබට සිදු වනු ඇත.
- ඔබට ගිනි අවියක් දැරීමට සිදු වනු ඇත.
- රාජකාරී කාලය තුළ සහ ඉන් බැහැරදී ඔබේ වර්ගයට උසස් මට්ටමේ නිලිය යුතු අතර එය Victoria Police හි ආචාරධර්ම පිළිබිඹු කළ යුතුය.
- වැඩ භාර ගැනීමට ප්‍රථමයෙන් ඔබට ප්‍රථමාධාර සහනිකය ලබා ගැනීමට සිදු වනු ඇත; මෙම සහනිකය අභ්‍යාස විද්‍යාලයේ පුහුණු කාලය තුළ සහ රැකියාවේ පළමු වසර සඳහා වලංගු වනු ඇත.

පොලිස් නිලධාරී තනතුර සඳහා වන අයදුම්පත් ක්‍රියාවලිය කුමක්ද?

අයදුම්කරුවකු වශයෙන් Victoria Police හි සේවය කිරීමට තෝරා ගනු ලැබීමට ප්‍රථමයෙන් පහත සඳහන් පියවර අනුගමනය කිරීමට ඔබට සිදු වනු ඇත:

පියවර 1	www.policecareer.vic.gov.au/police වෙබ් අඩවිය ඔස්සේ ජාලගතව අයදුම්පතක් ඉදිරිපත් කිරීම
පියවර 2	සුදුසුකම් පරීක්ෂාව
පියවර 3	ප්‍රවේශ විභාගය
පියවර 4	පසුබිම් පරීක්ෂාව
පියවර 5	ගරීර යෝග්‍යතා පරීක්ෂාව
පියවර 6	මනෝවිද්‍යාත්මක පරීක්ෂාව
පියවර 7	සෞඛ්‍ය පරීක්ෂාව
පියවර 8	විස්තීර්ණ පරීක්ෂාව
පියවර 9	නිලධාරී මණ්ඩලයක් ඉදිරියේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂාව

පොලිස් නිලධාරියකු වීමෙන් හිමිවන වැටුප් සහ ප්‍රතිලාභ මොනවාද?

- අභ්‍යාස ආයතනයේ පුහුණුව ලබන පළමු දින සිටම තරඟකාරී මූලික වැටුපක්
- වාර්ෂික පඩි වැඩි කිරීම් සහ මූලික පඩියට අමතර අතිරේක සේවා මුර දීමනා
- නිර්ලෝභී විශ්‍රාම පාරිතෝෂික පැකේජයක්
- සති 9 ක වාර්ෂික නිවාඩු
- ආරක්ෂක බලකා නිවාඩු; මානා/පිතෘ නිවාඩු; අධ්‍යයන නිවාඩු; දිගු කාල සේවා නිවාඩු
- අධ්‍යයන නිවාඩු
- දිගු කාල සේවා නිවාඩු
- ඔබේ රැකියාව පුරාවට අඛණ්ඩ අධ්‍යයන සහ වෘත්තීය සංවර්ධන අවස්ථා.

පොලිස් නිලධාරියකු වශයෙන් මට ලැබෙන පුහුණුව කුමක්ද?

Victoria Police අනුබද්ධ රැකියාව සම්බන්ධ පළමු වසර දෙක සහ සති 12 තුළ ඔබේ පුහුණුවට පහත සඳහන් දේ ඇතුළත් වේ:

<p>සති 1 - 12</p>	<p>ඇකඩමික තුළ ඔබ ගත කරන පළමු සතිය නිලාරම්භක සතියක් වේ, මෙම කාලය තුළ ආයතනයක් වශයෙන් Victoria Police බඳවා ගැනීම් පටිපාටිය හුරුපුරුදු කිරීම සඳහා කැප කෙරේ.</p> <p>අභ්‍යාස ආයතනයේදී නීතිය, සන්නිවේදන නිපුණතා, සරඹ සහ මෙහෙයුම් නිරාපදාව (ගිනි අවි පුහුණුවද ඇතුළත්ව) සහ ප්‍රජා කටයුතු පිළිබඳ පුහුණුව ආරම්භ වේ.</p> <p>සති 12 අවසානයේදී ඔබ දිවුරුම් දෙනු ඇත, මේ කාලයේදී ඔබ POL50115 පොලිස් කටයුතුපිළිබඳ ඩිප්ලෝමාව (Diploma of Policing) ආරම්භ කරනු ඇත.</p>
<p>සති 13 - 31</p>	<p>පොලිස් ස්ථානයේ රාජකාරිවල නිරත වීමට අමතරව අභ්‍යාස ආයතනයේ පුහුණුව ලබා ගැනීම, ප්‍රජා නියෝග ප්‍රතිචාර පුහුණුව ලබන අතර පවුල් ප්‍රවණකතාවන්ට අදාළ සිද්ධීන් විසඳමින් කොට්ඨාශයේ පොලිස් වැන්රියේ සේවය කිරීම.</p> <p>ඔබ ක්‍රමයෙන් දැනුම, නිපුණතා සහ පළපුරුද්ද ලබන අතරතුර ඔබේ රාජකාරි කටයුතුද ක්‍රමයෙන් පුළුල් වේ.</p>
<p>සති 32 - 52</p>	<p>ඔබ යම් පොලිස් ස්ථානයක පළමුව ප්‍රතිචාර දක්වන්නා වශයෙන් පශ්චාත් අධ්‍යයන පන්තීම් භාරගනු ලබන අතර අධිවේගී මාර්ග මුර සංචාර ඒකකය සහ RPDAS (Road Policing Drug and Alcohol Section – පොලිස් රථවාහන සහ ඇල්කොහොල් අංශය – RPDAS – Booze Bus) ඇතුළත් මාර්ග පොලිස් ඒකකය සමග කටයුතු කරනු ඇත.</p>
<p>සති 53 - 116</p>	<p>ඔබ ඔබේ රියදුරු පුහුණුව සම්පූර්ණ කරනු ලබන අතර ඔබ සිල්වර් රියදුරු බලපත්‍රය හිමිකර ගනී.</p> <p>ඔබේ පන්තීම ස්ථිර කෙරෙනු ඇති අතර පුහුණු ආයතනයෙහිම රැකියාවට අදාළ වැඩිදුර ක්‍රියාකාරකම්ද සහිතව සාමාන්‍ය සේවා පොලිස් නිලධාරියකු ලෙස යෙදවීම.</p>

මෙම කාලසීමාව අවසානයේදී, ඔබ පොලිස් ඩිප්ලෝමාවට අදාළ සියලු අවශ්‍යතා සම්පූර්ණ කළේ නම්, ඔබ පොලිස් කොස්තාපල්වරයකු ලෙස ස්ථිර කෙරෙනු ඇති අතර ඔබට ඩිප්ලෝමාවද හිමි වේ.

මෙම මූලික පුහුණුව ආරම්භයක් පමණි. Victoria Police හි සාමාජිකයකු ලෙස ඔබේ වෘත්තීය ජීවිතය පුරාම රැකියාවට අදාළ පුහුණුවීම්වල නිරත වීමට ඔබට සිදු වේ.

තවදුර විස්තර අවශ්‍යද?

වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න: www.policecareer.vic.gov.au/police

ඔබේ විමසීම ඊමේල් කරන්න: rsbmarketing@police.vic.gov.au

තැන්තම් (03) 9247 3212 න් අපව අමතන්න

